



දුරස්ථා හා අඛණ්ඩ අධ්‍යාපන ඒකකය - රුහුනු විශ්වවිද්‍යාලය
Distance and Continuing Education Unit - University of Ruhuna

ගාස්තුවේදී සාමාන්‍ය (බාහිර) උපාධි ද්‍රව්‍යීකිය හා ග 2015 ප්‍රථම වර පරිජ්‍යාලය - 2018 ජූලි/අගෝස්තු
Bachelor of Arts General (External) Degree Part II Regular Examination 2015 - July/August 2018

සංසා 3.2- මූලික ආර්ථිකම්ටිය
STG 3.2 - Basic Econometrics

කාලය පැය තුන දි

**ප්‍රශ්න පහකට (05) පමණක් පිළිතුරු සපයන්න
ගණක යන්ත්‍ර භාවිතයට අවසර දෙනු ලැබේ**

01. i. ආර්ථිකම්ටික විශ්ලේෂණයන්හි අරමුණු කවරේදායී දක්වා ඒ අතුරින් දෙකක් ලදාහරණ සහිතව විස්තර කරන්න.

(ලකුණු 10)

- ii. ආර්ථික විවෘතයන් අතර පවත්නා සම්බන්ධතාව ඇස්කමේන්තු කිරීම සඳහා ආර්ථිකම්ටික ක්‍රමවේදය යොදා ගන්නා ආකාරය පියවරෙන් පියවර විස්තර කරන්න.

(ලකුණු 10)

02. i. පහත සඳහන් ආර්ථිකම්ටික ආදර්ශය සැලකිල්ලට ගන්න.

$$Y = \beta_0 + \beta_1 X + e$$

මෙම ආකෘතියේ β_0 හා β_1 ඇස්කමේන්තු කිරීමට අවශ්‍ය සම්මත සම්කරණය අඩුකම වර්ග ක්‍රමයෙන් ලබාගන්නා ආකාරය දක්වන්න.

(ලකුණු 05)

- ii. පහත දක්වෙන දත්ත යොදා ගනිමින් ඉහත ආකෘතියට අදාළ පරාමිතින් ඇස්කමේන්තු කරන්න.

(ලකුණු 10)

Y (කිලෝග්‍රෑම්)	X (රුපියල්)
400	45
375	50
300	75
200	90
250	80
400	50
350	55
375	45
250	75
300	70

- iii. ඔබ ලබාගත් ඇස්තමේන්තු වෙසේසි යයි උපකර්පනය කොට ප්‍රතිඵල අර්ථ දක්වන්න.
 (ලකුණු 03)
- iv. නීරණ සංගුණකය (R^2) ගුණය කර එය අර්ථ දක්වන්න.
 (ලකුණු 02)
03. i. ආර්ථිකම්පික ආදර්ශයක් ගොඩනැගීමේ දී
 (a) අන්ත්බඩ්ජීයක් හා
 (b) දෝෂ පදයක්
 ඇතුළත් කිරීමට හේතු පෙන්වා දෙන්න.
 (ලකුණු 10)
- ii. ආර්ථිකම්පික ආදර්ශයක සමාඟන වෙසේසි බව යන්නෙන් අදහස් වන්නේ කුමක් ද? එය පරික්ෂා කරන්නේ කෙසේ ද?
 (ලකුණු 05)
- iii. හරස්කඩ දත්ත ඇසුරෙන් ඇස්තමේන්තු කළ සමිකරණයක තිරිඩින් වොටිසන් අයය (DW) ආයතන් වශයෙන් 4 ක් විය. ($DW = 4$). එමගින් ඔබ එපුණීන නිගමනය කුමක් ද?
 (ලකුණු 05)
04. i. ආර්ථිකම්පික විශ්ලේෂණවලදී කළුපිත පරික්ෂා අවශ්‍ය වන්නේ කුමක් සඳහා දුයි පැහැදිලි කරන්න.
 (ලකුණු 05)
- ii. කළුපිත පරික්ෂාවක පියවර අනුපිළිවලින් දක්වන්න.
 (ලකුණු 05)
- iii. කළුපිත පරික්ෂාවක දී සිදුවිය හැකි පළමු ගණයේ දේශීය සහ දෙවන ගණයේ දේශීය යනුවෙන් අදහස් කරන්නේ කුමක් ද?
 (ලකුණු 05)
- iv. කළුපිත පරික්ෂාවක දී යොදාගත්තා විශ්‍රාමික ප්‍රාන්තරය සහ වෙසේසි මට්ටම අතර පවත්තා සම්බන්ධතාවය කුමක් ද?
 (ලකුණු 05)
05. ආර්ථිකම්පික විශ්ලේෂණයක දී හමුවන පහත සඳහන් ගැටළු විග්‍රහ කොට ඒවා හඳුනාගත්තා ආකාරය හා නිවැරදි කරගත්තා ආකාරය සාකච්ඡා කරන්න.
 (a) විෂම ප්‍රවීචනතාව
 (b) ස්ව සහසම්බන්ධතාව
 (c) බහු ඒකගේවීයතාව
 (ලකුණු 20)

06. පහත දැක්වෙන්නේ එක්තරා තගරයක පරිසර උෂ්ණත්වය වෙනස් වූ ආකාරය සහ එම තගරයේ පිහිටි අයිස්ත්‍රීම් අලෙවි සැලක අලෙවි වූ අයිස් කෝන් සංඛ්‍යාව පිළිබඳ තොරතුරු ය.

- i. දී ඇති තොරතුරු ඇපුරින් සහසම්බන්ධතා සංගුණකය ඇස්තමේන්තු තොට අරථ දක්වන්න.
(ලකුණු 10)
- ii. දී ඇති දත්ත විසිරි තින් සටහනක දක්වන්න.
(ලකුණු 05)
- iii. “සහසම්බන්ධතාව” මගින් “හේතුවල සබඳතාවක” ගැන තොකිය වේ. ඉහත දී ඇති සංඛ්‍යා ලේඛනය උදාහරණයක් ලෙස යොදාගෙන මෙම ප්‍රකාශය පැහැදිලි කරන්න.
(ලකුණු 05)

පරිසර උෂ්ණත්වය	අයිස්කෝන් අලෙවිය
14.2	215
16.4	325
11.9	185
15.2	332
18.5	406
22.1	522
19.4	412
25.1	614
23.4	544
18.1	421
22.6	445
17.2	408

07. පහත සඳහන් මාත්‍රකා අනුරින් ඕනෑම හතරක් (04) තෝරාගෙන කෙටි සටහන් ලියන්න

- i. ගලපන ලද නීරණන සංගුණකය
- ii. මූල ලක්ෂණ හරහා ගමන් කරනා ප්‍රතිපායන රේඛාව
- iii. ස්පියර්මන් තරා සහසම්බන්ධතා සංගුණකය
- iv. ඉල්පුම් නීතිය ඇස්තමේන්තු කිරීම
- v. කාලෝගේ දත්ත හා හරස්කඩ දත්ත

(ලකුණු 5x4 = 20)
